

## දිසවාපි පුද්ධිමෙහි එතිභාසිකත්වය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යායනයක්.

ඉන්ද්‍රවාපා ඩී.ඩී,<sup>1</sup> පූජා කෝන්කොටන්මූල්ලේ සංකිච්ච හිමි,<sup>2</sup> දිසානායක ඩී.එම්.ඒන්.චිඛි.<sup>3</sup>

ශ්‍රී ලංකාවේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි, වංශකතාවන්හි “දිසානාක” ලෙසත් හඳුන්වා ඇති, දිසවාපි පුද්ධිම හිමි. තුන්වන සියවස දක්වා දිව යයි. පාලි හා සංස්කෘත වදන්වලින් දිස යනු “දිග” සහ වාපි යනු “පලාශ” යන්න වේ. දිසවාපිය සම්බන්ධ ඉතිභාසමය තොරතුරු මහාවංශය, පුද්ධවංශය, පරම්පරාගත කථා සහ අනෙකුත් එතිභාසික විස්තරයන්හි දැකගත හැකි ය. මහාවංශයට අනුව දිසවාපිය වෙත බුදුන්වහන්සේ වැඩි බවත්, උන්වහන්සේ හාවනායෝගී ව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෙත්තයක් ඉදි වූ බවත් සඳහන් වේ. නැගෙනහිර පළාතේ පුදාන දාගැබ වශයෙන් සැලකෙන්නේ සොලෙස්ස්මස්පානවලින් එකක් වන දිසවාපිය යි. එය විශාලත්වයෙන් ලංකාවේ හතර වන දාගැබ ලෙස සැලකේ. “සම්මා සම්බුදු පහසින් පාරිඹුද්ධත්වයට පත් වූ මෙම පුද්ධිමෙහි දුටුගැමුණු මහ රජතුමාට පසුව රජ වූ එතුමාගේ මලණුවන් වූ තිස්ස හෙවත් සද්ධාතිස්ස රජු විසින් දිසවාපි දාගැබ කරවන ලද බව මහාවංශයේ සඳහන් වේ.”(මහාවංශය 33-ගාලා 10-13) මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ, දිසවාපි පුද්ධිමේ එතිභාසිකත්වය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ විමර්ශනය කර එය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පෙන්වාදීම යි. මෙම පර්යේෂණයේ ගැටුවුව වන්නේ, දිසවාපි පුද්ධිමේ එතිභාසිකත්වය සහ එහි වර්තමාන තත්ත්වය කෙබඳ ද යන්න පිරික්සීම යි. මෙහි දී අධ්‍යායන ක්‍රමවේදය වශයෙන්, පුස්තකාල අධ්‍යායනය සහ ක්ෂේත්‍ර ගවේෂණය ඔස්සේ තොරතුරු රැස් කරන ලදී. දිසවාපිය පැරණි ජනාචාර්ය වර්ග කිලෝමීටර් 64 ක භුමියක් පුරා විසින් තිබේ. මේ භුමි පුද්දේශය තුළ පුදාන ආරක්ෂිත ස්මාරක තිස් අටක් පිහිටා තිබේ. ආයත වතුරප්‍රාකාර මල් ආසනයක් ද මෙහි තිබේ හමු වී ඇති. එකල සියලු අංගවලින් පරිපූරණ මහා විභාරයක් වූ දිසවාපි විභාරයට අයත් පුරාවස්තු අක්කර දාහකට ආසන්න පෙදෙසක පැතිරි තිබෙන බව 1996 සිට 1999 දක්වා කරන ලද පුරාවිද්‍යා ගවේෂණවලදී හෙළි විය. වාහල්කඩ, මල් ආසන, කවන්ද බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැගිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පා දේශ්වන, ජ්‍යෙෂ්ඨ, පියගැටපෙළ, පැරණි පොකුණු, දාගැබ ගොඩනගන ලදී. ප්‍රාකාර බැමි, කටාරම් ලෙන් රාභියක් ද මෙම පුද් බිම ආශ්‍රිතව දැකගත හැකි ය. දාගැබට නැගෙනහිරෙන් හමු වූ බෙහෙත් ඔරුවෙන් මෙහි රෝහලක් පැවති බව හෙළි වේ. තුස්තවාදී ප්‍රශ්නය හේතුවෙන් පසුගිය තිස් වසර තුළ දිසවාපි පූජා භුමියට අයත් පුද්දේශයට උදා වී තිබුණේ බොහෝ දුෂ්කර කාලයකි. මෙහි නිගමනය වන්නේ, වර්තමානය වන විට දිසවාපිය පුදාන වශයෙන් මුස්ලිම් බලය ඇති පුද්දේශයක් බවට පත් වී තිබේ. දිසවාපි පුද්ධිමෙහි ඇති ඉඩම් බොහෝ පුද්දේශයින් බලයෙන් අයිති කරගෙන එම පුද්දේශයේ පදිංචි වී සිටිති. ඔවුනු එහි ඉතිභාසය ගැන තැකීමක් තොර ඒවා විනාශ මුදයට ඇදු දමා ක්‍රියා කිරීමක් දක්නට ඇති. සංචාරක ව්‍යාපාරය උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ මෙතෙක් ප්‍රයෝගනයට ගෙන නැතත් එය එසේ කළ යුත්තේ එතිභාසික වට්නාකම ලොවට දායාද කරමිනි.

**ප්‍රමුඛ පද :** දිසවාපිය, එතිභාසිකත්වය, වර්තමාන තත්ත්වය, දාගැබ, මහාවංශය

<sup>1,2,3</sup> පාලි හා බොද්ධ අධ්‍යායනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය. [dilhaniindrachapa@gmail.com](mailto:dilhaniindrachapa@gmail.com)